



අපමිතාවය වගකීම් සහ බැඳීම් විශ්ලේෂණය				
	බැංකුව		සමුහය	
	2026.06.30 (රු. 000) (ඒකසාතය නොකරනලද)	2025.12.31 (රු. 000) (ඒකසාතය කරනලද)	2026.06.30 (රු. 000) (ඒකසාතය නොකරනලද)	2025.12.31 (රු. 000) (ඒකසාතය කරනලද)
වර්ගය අනුව - දේශීය මුදල්				
ප්‍රතිලාභසහය	1,854,002	1,237,842	1,854,002	1,237,842
දේශීයගත ණය	4,932,840	4,816,794	4,932,840	4,816,794
ඇංකර	64,222,351	61,946,206	64,284,876	62,020,213
දුර්වල සුම්මාරු ශීඝ්‍රමුළු	4,874,975	8,034,568	4,874,975	8,034,568
මුද්‍රා ගණාකරන ලද අවරා සහ ණය	116,436,280	113,186,166	147,459,753	141,572,473
උප එකතුව	192,320,448	189,221,576	223,406,446	217,681,890
වර්ගය අනුව - විදේශීය මුදල්				
ප්‍රතිලාභසහය	5,124,025	8,750,489	5,124,025	8,750,489
දේශීයගත ණය	38,372,023	29,440,800	38,372,023	29,440,800
ඇංකර	690,359	185,050	690,359	185,050
දුර්වල සුම්මාරු ශීඝ්‍රමුළු	21,059,070	18,182,438	21,059,070	18,182,438
මුද්‍රා ගණාකරන ලද අවරා සහ ණය	5,902,006	3,100,343	5,902,006	3,100,343
උප එකතුව	71,147,483	59,659,120	71,147,483	59,659,120
මුළු එකතුව	263,467,931	248,880,696	294,553,929	277,341,010
මුළු කඩා : අපරාජිත ණය අලුත් සැලකා වෙන්කිරීම් (හානිකරණ ප්‍රතිපාදන)	(137,381)	(118,676)	(137,381)	(118,676)
සූදුධ අපමිතාවය වගකීම් සහ බැඳීම්	263,330,550	248,762,020	294,416,548	277,222,334

සීතත්ධ වෙනස්වීම් ප්‍රකාශය									
ජුනි 30 දිනෙන් අවසන් කාලවිච්ඡේදය සඳහා									
බැංකුව	ප්‍රකාශිත ප්‍රාග්ධනය/පවර්ණ ලද ප්‍රාග්ධනය			සංචිත					එකතුව (රු. 000)
	සාමාන්‍ය කොටස් (රු. 000)	විභජනය විය යුතුව ඇති ප්‍රාග්ධනය (රු. 000)	සංචිත අරමුදල (රු. 000)	ප්‍රත්‍යාග්‍යාන සංචිතය (රු. 000)	වෙනත් සංචිත (රු. 000)	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විරිතාකෘතිව අගය කෙරෙන මූල්‍ය විත්තම් සංචිතය (රු. 000)	විශේෂ සංචිත (ණා ප්‍රතිව්‍යුහගතකරණය) (රු. 000)	රඳවාගත් ඉපැයුම් (රු. 000)	
2025.01.01 දිනට ශේෂය	49,998	12,152,000	11,828,689	29,395,684	14,141,373	783,754	24,660,447	88,985,599	181,997,544
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	-	-	-	-	-	-	-	40,229,514	40,229,514
වර්ෂය සඳහා වූ ලාභය	-	-	-	-	-	-	-	1,516,355	360,552
වෙනත් විස්තීර්ණ ආදායම් / (වියදම්) (බදු පසු)	-	-	-	(2,265,199)	-	1,109,396	-	1,516,355	360,552
මුළු විස්තීර්ණ ආදායම / (වියදම්)	-	-	-	(2,265,199)	-	1,109,396	-	41,745,869	40,590,066
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගනුදෙනු									
සංචිත සඳහා මාරු කිරීම්	-	-	373,309	-	-	-	2,849,082	(3,222,390)	-
ස්කන්ධ (FVOCI) විකිණීම්	-	-	-	-	-	(265)	-	265	-
මහ තාක්ෂණිකාරයා වෙනුවෙන් ගෙවන ලද විශේෂ බදු / ලාභාංශ	-	-	-	-	-	-	-	(3,550,000)	(3,550,000)
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගනුදෙනු වල එකතුව	-	-	373,309	-	-	(265)	2,849,082	(6,772,125)	(3,550,000)
2025.12.31 දිනට ශේෂය	49,998	12,152,000	12,201,998	27,130,485	14,141,373	1,892,885	27,509,529	123,959,343	219,037,610
2026.01.01 දිනට ශේෂය	49,998	12,152,000	12,201,998	27,130,485	14,141,373	1,892,885	27,509,529	123,959,343	219,037,610
කාලවිච්ඡේදය සඳහා වූ ලාභය	-	-	-	-	-	-	-	20,538,163	20,538,163
වෙනත් විස්තීර්ණ ආදායම් / (වියදම්) (බදු පසු)	-	-	-	-	-	712,497	-	-	712,497
මුළු විස්තීර්ණ ආදායම / (වියදම්)	-	-	-	-	-	712,497	-	20,538,163	21,250,660
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගනුදෙනු									
සංචිත සඳහා මාරු කිරීම්	-	-	-	-	-	-	960,240	(960,240)	-
ස්කන්ධ (FVOCI) විකිණීම්	-	-	-	-	-	(5,731)	-	5,731	-
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගනුදෙනු වල එකතුව	-	-	-	-	-	(5,731)	960,240	(954,509)	-
2026.06.30 දිනට ශේෂය	49,998	12,152,000	12,201,998	27,130,485	14,141,373	2,599,651	28,469,768	143,542,997	240,288,270

සමුදාය	ප්‍රකාශිත ප්‍රාග්ධනය/ පවර්ණ ලද ප්‍රාග්ධනය		සංචිත					රඳවාගත් ඉපැයුම්	එකතුව	පාලනයට යටත් නොවන හිමිකම්/ පාලන බලයක් නැති හිමිකම්	මුළු හිමිකම්
	සාමාන්‍ය කොටස් (රු. 000)	විච්ඡේදනය විය යුතුව ඇති ප්‍රාග්ධනය (රු. 000)	සංචිත අරමුදල (රු. 000)	ප්‍රත්‍යාග්‍යාන සංචිතය (රු. 000)	වෙනත් සංචිත (රු. 000)	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විච්ඡේදනය අගය කෙරෙන මූල්‍ය විත්තම් සංචිතය (රු. 000)	විශේෂ සංචිත (ණා ප්‍රතිව්‍යුහගතකරණය) (රු. 000)				
2025.01.01 දිනට ශේෂය	49,998	12,152,000	11,828,689	32,342,943	14,643,478	760,341	24,660,447	118,455,452	214,893,348	15,058,441	229,951,789
වර්ෂය සඳහා වූ ලාභය	-	-	-	-	-	-	-	41,974,128	41,974,128	1,509,581	43,483,709
වෙනත් විස්තීර්ණ ආදායම් / (වියදම්) (බදු පසු)	-	-	-	(2,053,946)	(52,546)	1,245,246	-	1,500,419	639,173	23,162	662,335
මුළු විස්තීර්ණ ආදායම / (වියදම්)	-	-	-	(2,053,946)	(52,546)	1,245,246	-	43,474,547	42,613,301	1,532,743	44,146,044
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගනුදෙනු											
සංචිත සඳහා මාරු කිරීම්	-	-	373,309	-	-	-	2,849,082	(3,222,390)	-	-	-
ස්කන්ධ (FVOCI) විකිණීම්	-	-	-	-	-	(265)	-	265	-	-	-
මහ තාක්ෂණිකාරයා වෙනුවෙන් ගෙවන ලද විශේෂ බදු / ලාභාංශ	-	-	-	-	-	-	-	(3,550,000)	(3,550,000)	-	(3,550,000)
ලාභාංශ ගෙවීම්	-	-	-	-	-	-	-	-	-	(433,568)	(433,568)
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගනුදෙනු වල එකතුව	-	-	373,309	-	-	(265)	2,849,082	(6,772,125)	(3,550,000)	(433,568)	(3,983,568)
2025.12.31 දිනට ශේෂය	49,998	12,152,000	12,201,998	30,288,998	14,590,932	2,005,322	27,509,529	155,157,874	253,956,649	16,157,616	270,114,265
2026.01.01 දිනට ශේෂය	49,998	12,152,000	12,201,998	30,288,998	14,590,932	2,005,322	27,509,529	155,157,874	253,956,649	16,157,616	270,114,265
වර්ෂය සඳහා මුළු විස්තීර්ණ ආදායම	-	-	-	-	-	-	-	21,676,803	21,676,803	877,474	22,554,277
කාලවිච්ඡේදය සඳහා වූ ලාභය	-	-	-	-	-	-	-	(33,567)	789,121	93,615	882,736
වෙනත් විස්තීර්ණ ආදායම් / (වියදම්) (බදු පසු)	-	-	-	-	54,527	768,161	-	21,643,236	22,465,924	971,089	23,437,013
මුළු විස්තීර්ණ ආදායම / (වියදම්)	-	-	-	-	54,527	768,161	-	21,643,236	22,465,924	971,089	23,437,013
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගනුදෙනු											
සංචිත සඳහා මාරු කිරීම්	-	-	-	-	-	-	960,240	(960,240)	-	-	-
ස්කන්ධ (FVOCI) විකිණීම්	-	-	-	-	-	(5,731)	-	5,731	-	-	-
ලාභාංශ ගෙවීම්	-	-	-	-	-	-	-	-	-	(109,847)	(109,847)
ස්කන්ධ කොටස්කරුවන් සමග සිදුකරන ලද ගනුදෙනු වල එකතුව	-	-	-	-	-	(5,731)	960,240	(954,509)	-	(109,847)	(109,847)
2026.06.30 දිනට ශේෂය	49,998	12,152,000	12,201,998	30,288,998	14,645,459	2,767,752	28,469,768	175,846,601	276,422,573	17,018,858	293,441,431

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය				
බැංකුව - 2026 ජුනි 30 දිනට				
	ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට (රු. 000)	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට (රු. 000)	ක්‍රමිභෞ පිරිවැයට (රු. 000)	එකතුව (රු. 000)
වත්කම්				
මුදල් සහ මුදල් සමානාත්	-	-	91,238,758	91,238,758
මහ බැංකු සමඟ ඇති ශේෂ	-	-	37,452,068	37,452,068
බැංකු වල ඇති තැන්පතු	-	-	132,447,701	132,447,701
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	4,705,907	-	-	4,705,907
මූල්‍ය විත්තම් - ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට	289,396,572	-	-	289,396,572
ණා සහ අත්තිකාරම් - බැංකු	-	-	7,001,485	7,001,485
ණා සහ අත්තිකාරම් - අනතුරු ගනුදෙනුකරුවන්	-	-	1,899,352,591	1,899,352,591
ණා සාධක පත්‍ර - ක්‍රමි ණය පිරිවැයට	-	-	1,171,613,041	1,171,613,041
ස්කන්ධ සාධක පත්‍ර - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විරිතාකෘතිව අගය කෙරෙන	-	4,127,844	-	4,127,844
ණා සාධක පත්‍ර - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විරිතාකෘතිව අගය කෙරෙන	-	4,183,589	-	4,183,589
මුළු මූල්‍ය වත්කම්	294,102,479	8,311,433	3,339,105,644	3,641,519,556
වගකීම්				
බැංකු වලට ගෙවී යුතු	-	-	14,912,302	14,912,302
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	220,754	-	-	220,754
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	-	-	3,164,950,388	3,164,950,388
වෙනත් ණය ගැනීම්	-	-	172,279,547	172,279,547
නිකුත් කළ ණය යුරැකුම් පත්	-	-	68,753,516	68,753,516
මුළු මූල්‍ය වගකීම්	220,754	-	3,420,895,753	3,421,116,507

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය				
බැංකුව - 2025 දෙසැම්බර් 31 දිනට				
	ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට (රු. 000)	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට (රු. 000)	ක්‍රමිභෞ පිරිවැයට (රු. 000)	එකතුව (රු. 000)
වත්කම්				
මුදල් සහ මුදල් සමානාත්	-	-	109,138,690	109,138,690
මහ බැංකු සමඟ ඇති ශේෂ	-	-	38,417,296	38,417,296
බැංකු වල ඇති තැන්පතු	-	-	85,166,913	85,166,913
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	4,524,930	-	-	4,524,930
මූල්‍ය විත්තම් - ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට	307,296,907	-	-	307,296,907
ණා සහ අත්තිකාරම් - බැංකු	-	-	83,506,019	83,506,019
ණා සහ අත්තිකාරම් - අනතුරු ගනුදෙනුකරුවන්	-	-	1,730,671,216	1,730,671,216
ණා සාධක පත්‍ර - ක්‍රමි ණය පිරිවැයට	-	-	1,230,298,162	1,230,298,162
ස්කන්ධ සාධක පත්‍ර - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විරිතාකෘතිව අගය කෙරෙන	-	3,431,075	-	3,431,075
ණා සාධක පත්‍ර - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ විරිතාකෘතිව අගය කෙරෙන	-	7,081,782	-	7,081,782
මුළු මූල්‍ය වත්කම්	311,821,837	10,512,857	3,277,198,296	3,599,532,990
වගකීම්				
බැංකු වලට ගෙවී යුතු	-	-	25,969,385	25,969,385
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	93,407	-	-	93,407
වෙනත් ගනුදෙනුකරුවන්ට ගෙවිය යුතු	-	-	3,229,886,179	3,229,886,179
වෙනත් ණය ගැනීම්	-	-	100,014,574	100,014,574
නිකුත් කළ ණය යුරැකුම් පත්	-	-	40,552,963	40,552,963
මුළු මූල්‍ය වගකීම්	93,407	-	3,396,423,101	3,396,516,508

තෝරාගත් කාර්ය සාධක දර්ශක					
	බැංකුව		සමූහය		
	2026.06.30 දිනට (විගණනය කෙරෙනලද)	2025.12.31 දිනට (විගණනය කෙරෙනලද)	2026.06.30 දිනට (විගණනය කෙරෙනලද)	2025.12.31 දිනට (විගණනය කෙරෙනලද)	
නිකමිත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකාව					
පළමු පෙළ සමාන්‍ය කොටස් ප්‍රාග්ධනය (රු '000)	170,275,328	149,649,766	216,024,914	195,009,563	
මුළු ප්‍රාග්ධනය (පළමු පෙළ ප්‍රාග්ධනය) (රු '000)	175,275,328	154,649,766	221,024,914	200,009,563	
මුළු ප්‍රාග්ධනය රු '000	251,649,748	209,165,741	309,395,529	256,299,852	
නිකමිත ප්‍රාග්ධන අනුපාතය (%)					
පළමු පෙළ සමාන්‍ය කොටස් ප්‍රාග්ධන අනුපාතය (අවම අනුපාතය 8.0%)	12.31	11.79	12.82	12.78	
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අනුපාතය 9.5%)	12.67	12.18	13.12	13.10	
මුළු ප්‍රාග්ධන අනුපාතය (අවම අනුපාතය 13.5%)	18.19	16.48	18.36	16.79	
ඛනජ III ගෝලන අනුපාතය (අවම අනුපාතය 3x)	4.40	4.10	5.03	4.90	
අධි දුර්වල වත්කම් ගෝලය (රු '000)	1,306,115,819	1,467,524,635	-	-	
දුර්වලතම ආවරණ අනුපාතය - රාජ්‍යය	255.89	263.32	-	-	
දුර්වලතම ආවරණ අනුපාතය - සිංග්ලි මුදල්	212.32	218.54	-	-	
ඉදිරි ස්ථාවර අරමුදල් අනුපාතය (අවම අගයකොට - 100%)	154.19	162.40	-	-	

සහතික කිරීම
ඉහත මූල්‍ය ප්‍රකාශන 2026 ජුනි 30 දිනට බැංකුව සහ එහි පරිපාලිත සමාගම් වල මූල්‍ය තත්ත්වයන් හා එදිනෙන් අවසන් කාලවිච්ඡේදය සඳහා ලාභ අලාභ තත්ත්වයන් සත්‍ය හා සාධාරණ ලෙස දක්වා ඇති බවට මම සහතික කරමි.

(අත්සන් කළේ)
නිලමිණි ජ්‍යෙෂ්ඨලාභී
නිගමන සමානාත්මකාරම් - මුද්‍රා

පහත අත්සන් කළ සභාපති, අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී වන අප පහත දැක් සහතික වෙමු.
(අ) ඉහත මූල්‍ය වාර්තා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්දේශ කරන ලද ආකෘතීන් හා නිර්වචන වලට අනුව පිළියෙල කර ඇති බවත්
(ආ) විගණනය කළ බව සඳහන් කර නොමැති නම් බැංකුවේ සහ සමූහයේ විගණනය නොකරන ලද මූල්‍ය ප්‍රකාශන වලින් මෙම ප්‍රකාශන වල අඩංගු තොරතුරු උපුටා ගන්නා ලද බවත් සහතික කරමු.

(අත්සන් කළේ)
නාරද ප්‍රනාන්දු
සභාපති
2026/08/21
කොළඹ.

(අත්සන් කළේ)
සංජය බණ්ඩාර
අධ්‍යක්ෂ

(අත්සන් කළේ)
කිලිසි රොනල්ඩෝ
ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී

මූල්‍ය උපකරණ අගය කිරීමේ පදනම මත විශ්ලේෂණය				
සමූහය - 2026 ජුනි 30 දිනට				
	ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට (රු. 000)	වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ අගයට (රු. 000)	ක්‍රමිකෘත පිරවීමට (රු. 000)	එකතුව (රු. 000)
වත්කම්				
මුදල් සහ මුදල් සමානාත්ම	-	-	94,621,606	94,621,606
මහ බැංකු සම්මත ඇති වශේෂ	-	-	37,452,068	37,452,068
බැංකු වල ඇති තැන්පතු	-	-	137,941,512	137,941,512
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	4,705,907	-	-	4,705,907
මූල්‍ය වත්කම් - ලාභ හෝ අලාභ මගින් සාධාරණ අගයට	291,519,473	-	-	291,519,473
සහ සහ අත්තිකාරම් - බැංකු	-	-	24,033,942	24,033,942
සහ සහ අත්තිකාරම් - අනෙකුත් ශාස්ත්‍රානුකූලවත්	-	-	2,204,740,354	2,204,740,354
සහ සාධාරණ වතු - ක්‍රමිකෘත පිරවීමට	-	-	1,186,063,196	1,186,063,196
සමානාත්ම සාධාරණ වතු - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ වර්තමානව අගය කෙරෙන	-	4,220,067	-	4,220,067
සහ සාධාරණ වතු - වෙනත් විස්තීර්ණ ආදායම් මගින් සාධාරණ වර්තමානව අගය කෙරෙන	-	8,183,569	-	4,183,569
මුළු මූල්‍ය වත්කම්	296,225,380	8,403,656	3,684,852,678	3,989,481,714
වගකීම්				
බැංකු වලට ගෙවී යනු	-	-	113,863,437	113,863,437
ව්‍යුත්පන්න මූල්‍ය උපකරණ	220,754	-	-	220,754
වෙනත් ශාස්ත්‍රානුකූලවත් වත් ගෙවිය යුතු	-	-	3,335,562,519	3,335,562,519
වෙනත් සහ ගෙවීම්	-	-	172,173,547	172,173,547
විකුණු කළ සහ සැරිකුම් පත්	-	-	73,926,868	73,926,868
මුළු මූල්‍ය වගකීම්	220,754	-	3,695,526,371	3,695,747,125